



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අංක 2,161 - 2020 ජනවාරි මස 31 වැනි සිකුරාදා - 2020.01.31

(රජයේ බලයෙහි ප්‍රසිද්ධ කරන ලදී.)

IV (අ) වැනි කොටස - පලාත් සහා

(වෙන වෙනම ගොනු කර තත හැකි පරිදි සෑම කොටසකට ම අයත් එක් එක් හාපාවකට වෙන වෙනම පිටු අංක යොදා ඇතුළු)

පිටුව	පිටුව
ආණ්ඩුකාරවරුන් විසින් කරන ලද ප්‍රකාශන ආදිය	—
ආණ්ඩුකාරවරුන් විසින් කරන ලද පත්‍රකිරීම් ආදිය	—
වෙනත් පත්‍රකිරීම්	—
පලාත් සහා නිවේදන 572
ආනුරු ව්‍යවස්ථා	...
තනතුරු ඇබැරුණ	...
විභාග විභාග ප්‍රතිඵල ආදිය	...
වෙනත් පත්‍ර කුදාවෙම් දැන්වීම්	...
බඩා බාහිරාදිය විකිණීම්	...
කොටුපල් රේන්ද හා වෙනත් රේන්ද විකිණීම්	...
විවිධ දැන්වීම්	...

සැ. අ. - වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු (සංගේධන) පනත් කෙටුවීමත 2020 ජනවාරි මස 24 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

සතිපතා නිකුත් වන ගැසට් පත්‍රයෙහි පළකිරීම සඳහා හාරගනු ලබන දැන්වීම් පිළිබඳ වැදගත් නිවේදනයයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයන් පිටුවේ සෑම මාසයක ම මුළු සතියේ දී පළ කරන නිවේදන හාරගන්නා දිනයන් සහ වේලාවන් පිළිබඳව මින් අවධානය යොමු කරනු ලැබේ.

ගැසට් පත්‍රයේ පළ කිරීම පදනම් හාරගැනීම ගැසට් පත්‍රය පළකරනු ලබන දිනයට සති දෙකකට පෙර සිකුරාදා දිනයෙහි දිගට් 12.00 ට අවසන් කරනු ලැබේ. තනතුරු - ඇබැරුණ, විභාග, වෙනත් පත්‍ර සහ වෙනත් දෙසින් පිළිබඳ දැන්වීම්වල අවසන් දින සහ වේලාවන් ඒ පිළිබඳව උත්තුවක් දක්වන අයට ප්‍රමාණවත් කාල වේලාවක් ලැබෙන පරිදි යොදාගැන යුතු බවට, සියලු ම දෙපාර්තමේන්තු, සංස්ථා සහ මැණ්ඩල යොදාය වශයෙන් සහ පිළිබඳව උත්තුවක් දැන්වීම් ම තත් පැත්තේ පමණක් පැහැදිලිව පිටපත් කළ යුතු ය. නිවෘත්තතාවය පිළිබඳව කරන විමසීම් සහ පැමිණිලි ගැසට් පත්‍රය පළ සිට තෙමසකට පසුව හාරගනු නොලැබේ.

ගැසට් පත්‍රයේ පළකරන සෑම දැන්වීමක් ම ගැසට් පත්‍රය පළකරනු ලබන දිනට සති දෙකකට පෙර එනම්, 2020 පෙබරවාරි මස 20 වැනි දින පළකරන ගැසට් පත්‍රයේ දැන්වීම් 2020 පෙබරවාරි මස 07 වැනි දින දිගට් 12.00ට හෝ රෝ පෙර තැපැලන් හෝ ගෙනවීත් රජයේ මුද්‍රණාලයට හාරාදිය යුතු ය.

2006 අංක 19 දරන ඉලක්වානික ගනුදෙනු පනත - 9 වැනි වගනතිය

“අම් ප්‍රකාශනයක්, රීතියක්, නියෝගයක්, නියමයක්, ආනුරු ව්‍යවස්ථාවක්, නිවේදනයක් හෝ වෙනත් කිසිවෙක් ගැසට් පත්‍රයේ පළ කළ යුතු බවට යම් පනනකින් හෝ නීති පැයැල්තියකින් විධිවිධාන සඳහා ඇති අවස්ථාවක, ඒ රීතිය, නියෝගය, නියමය, ආනුරු ව්‍යවස්ථාව, නිවේදනය හෝ වෙනත් දෙස ඉලක්වානික ස්ථාපන් වන ගැසට් පත්‍රය පළකරනු ලැබුවහෙත් ඒ විධිවිධානය සම්භ්‍රන කර ඇත්තුක් හේ සැලකීය යුතු ය.”

ඡාගානි දියනගේ,
රජයේ මුද්‍රණාලයාධිති.

2020 ජනවාරි මස 01 වැනි දින,

කොළඹ 08,

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දි ය.

මෙම ගැසට් පත්‍රය www.documents.gov.lk ලබන අවශ්‍ය බාහා කළ ගැන.



පළාත් සහා නිවේදන

ඉමුල්ලේ ප්‍රාදේශීය සභාව

අතුරු ව්‍යවස්ථාව

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 69/126 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 122 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාව වෙත පැවති ඇති බලකළ ප්‍රකාර ඉමුල්ලේ ප්‍රාදේශීය සභාව විසින් සාදනු ලැබූ හා 2019.04.08 වන දින පැවති මහ සභාවේ තීරණ අංක (x) දරන යෝජනාව මගින් සම්මතව ඇති මෙහි පහත දැක්වෙන අතුරු ව්‍යවස්ථාව, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුෂාංගික විධි විධාන) පනතේ 2 වන වගන්තිය සමග කියවිය යුතු ඉහත කි ප්‍රාදේශීය සභා පනතේ 123 (1) වගන්තිය ප්‍රකාර සබරගමුව පළාතේ ගරු ආණ්ඩුකාරවර විකිරී බණ්ඩා කොට්ඨාසිකවුව වන මවිසින් අනුමත කරන ලද බවත්, මෙම නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දින සිට එකී අතුරු ව්‍යවස්ථාව ඉමුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත බලාත්මක වන බවත් මවිසින් නිවේදනය කරනු ලැබේ.

විකිරී බණ්ඩා කොට්ඨාසිකවුව,
ආණ්ඩුකාරවර,
සබරගමුව පළාත.

2019 දෙසැම්බර් මස 24 වැනි දින,
සබරගමුව පළාත් සභාවේ දී ය.

ඉමුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඉඩම් අනු බෙදුම් කිරීම පරිපාලනය කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව

1. මෙම අතුරු ව්‍යවස්ථාව සැසීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 126 (vi) උප වගන්තිය යටතේ බලය ලැබේ ඇතේ.
2. මෙම අතුරු ව්‍යවස්ථාව, ඉමුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිවාස හා නගර සංවර්ධන ආයුජනක ක්‍රියාත්මක වන බල ප්‍රදේශය තුළ ඉඩම් අනු බෙදුම් කිරීම, අනුබෝම් කරන ලද ඉඩම් කොටස් සංවර්ධනය කිරීම, පවත්වාගෙන යාම විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම රට ආනුෂාංගික කරණු සඳහා විධිවාහා සැලසීම සඳහා පනවනු ලබයි.
3. මෙම අතුරු ව්‍යවස්ථාව ඉමුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඉඩම් අනු බෙදුම් පරිපාලනය කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යනුවෙන් හැඳින්වෙයි.
4. ඉමුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යම් ඉඩමක් අනුබෝම් කරන සැම තැනැත්තෙකක්ම රට අදාළ අනුබෝම් සැලැස්ම අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට පූර්වයෙන් එකී ඉඩම පිහිටි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය සභාවේහි එකී කාර්ය සඳහා ලියාපදිංචි විය යුතු ය.
5. ඉහත 4 වන වගන්තිය යටතේ ලියාපදිංචි වීම සඳහා ඉල්පුම් කිරීමේදී මෙහි 1 වන උපලේඛනයෙහි සඳහන් ඉල්පුම් පත්‍රය යටතේ ඒ සඳහා ඉල්පුම් කළ යුතු ය.
6. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි වීමේ කාර්ය සඳහා අනුබෝම්මට අදාළ දේපල සඳහා සංවර්ධන බල පත්‍රය ලබා ගැනීම වෙනුවෙන් කළ යුතු සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික තීලධාරී විසින් කරනු ලබන ඇස්තමෙනිත්තු කිරීම මත, ඇස්තමෙනිත්තු විනිනාකමෙන් 50% කට සමාන මුදලක් තැනැපත් මුදලක් වශයෙන් ඉල්පුම්කරු විසින් ප්‍රාදේශීය සභාවේහි තැනැපත් කළ යුතු ය.
7. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිවාස හා නගර සංවර්ධන ආයා පනත ක්‍රියාත්මක බල ප්‍රදේශය තුළ ඉඩම් අනු බෙදුම් සඳහා වන සැම සැලසුමක්ම නිවාස හා නගර සංවර්ධන ආයා පනත යටතේ හා මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ අනුමත සැලැස්මක් විය යුතු ය.
8. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිවාස හා නගර සංවර්ධන ආයා පනත ක්‍රියාත්මක බල ප්‍රදේශය තුළ ඉඩම් අනු බෙදුම් කිරීමේදී අනුබෝම් කරන ලද අනුමත සැලැස්මට අදාළව අවස්ථාවේවිත පරිදි නිවාස හා නගර සංවර්ධන ආයා පනත යටතේ හා මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ අනුකූලතා සහතිකයක් සභාපතිවරයාගෙන් ලබා ගන්නා තෙක්, අනුබෝම් කරන ලද කිසිදු ඉඩම් කොටසක් විකිණීම, බැහැර කිරීම හෝ විකිණීම සඳහා ප්‍රසිද්ධියේ ප්‍රවාරණය කිරීම කිසිදු තැනැත්තෙකු විසින් හෝ නොකළ යුතු ය.

9. ප්‍රාදේශීය සභා බල පුදේශයේ නිවාස හා නගර සංවර්ධන ආයුෂාපනත අදාළ වන බල පුදේශය තුළ විකිණීම සඳහා අනුබෙදුම් කරන හෝත්‍යාරයකට වඩා වැඩි ඉඩම් සම්බන්ධයෙන් අනුබෙදුම් කරන දද කුඩාම ඉඩම් කොටස පර්වස් 40 කට වඩා අඩු වන්නේ නම්, එම ඉඩම් සම්පූර්ණ ප්‍රමාණයෙන් අභ්‍යන්තර පාරවල් සඳහා වෙන් වූ ප්‍රමාණය අන්හුර ඉතිරි වන බීම් ප්‍රමාණයෙන් 10% ක් පොදු පහසුකම් සඳහා වෙන් කර එම ප්‍රමාණය නිසි සාධන පත්‍රයක් යටතේ ප්‍රාදේශීය සභාවට ඉඩමේ අයිතිකරු විසින් තැනි දිය යුතු ය.
10. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි ඉල්ලුම්කරු,
- (අ) ප්‍රාදේශීය සභා බල පුදේශයේ නිවාස හා නගර සංවර්ධන ආයුෂා පනත ක්‍රියාත්මක බල පුදේශය තුළ ඉඩම් අනුබෙදුමකට අදාළ අභ්‍යන්තර මාර්ග ප්‍රාදේශීය සභාවෙහි සැලසුම් කම්ටුවක් හෝ හොඳික සැලසුම් කම්ටුවක තීර්ණේය පරිදි සභාපති විසින් දෙන උපදෙස් ප්‍රකාරව නිසි ප්‍රමිතින්ට අනුව සංවර්ධනය කළ යුතු ය.
- (ඇ) වර්ෂා ජලය බැස යන අභ්‍යන්තර කාණු පද්ධතිය ප්‍රධාන ජල බැස්මකට, සම්බන්ධ වන පරිදි සභාපති විසින් දෙනු ලබන උපදෙස් ප්‍රකාරව නිසි ප්‍රමිතින්ට අනුව සංවර්ධනය විය යුතු ය.
- (ඇ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 154 වගන්තියෙහි කාර්ය සඳහා ඉඩම් කොටස් විකිණීමට අදාළ ප්‍රතිශ්‍යාවන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ ලේකම් වෙත වාර්තා කළ යුතු ය.
11. ඉඩම් අනුබෙදුමකට අදාළව නිවාස හා නගර සංවර්ධන ආයුෂා පනත යටතේ සභාපති විසින් අනුකූලතා සහතිකයක් නිකුත් කිරීමෙන් පසු රට අදාළ ඉඩම් අනුබෙදුම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවෙහි සැලසුම් කම්ටුවෙහි හෝ හොඳික සැලසුම් කම්ටුවෙහි තීර්ණේ වාර්තාවෙහි සහතික විටපතක් සහිතව සභාපති විසින් අනුකූලතා සහතිකය නිකුත් කළ දිනයේ සිට සතියක් ඇතුළත ප්‍රාදේශීය සභා ලේකම් විසින් දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමිෂන් වෙත වාර්තා කළ යුතු ය.
12. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි සඳහා ඉල්ලුම් කළ අය විසින් අනුබෙදුම් සැලස්මට අදාළව අනුකූලතාවය ලැබීමෙන් පසු එහි සහතික විටපතක් සහිතව තැන්පත් මුදල් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමිෂන් වෙත ඉල්ලුම් කළ හැකි අතර, දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමිෂන් විසින් අදාළ අනුබෙදුම් සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් කටයුතු සිදු වී ඇති බවට සැහීමකට පත්වෙමින් අදාළ තැන්පත් මුදල් ඉල්ලුම්කරුගේ ඉල්ලීම මත නිදහස් කිරීමට සභාපතිවරයාට උපදෙස් දිය යුතු ය.
13. ඉල්ලුම්කරු අනුකූලතාවය සඳහා අයෝග්‍ය වන විටකදී හා ඒ අනුව ඉල්ලුම්කරු විසින්ම ස්වකිය අයදුම්පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාත්මක වන විටකදී ඉහත 11 වන වගන්තිය යටතේ සඳහන් ආකාරයට අදාළ තැන්පත් මුදල් ඉල්ලුම්කරුගේ ඉල්ලීම මත නිදහස් සිටිමෙන් සභාපතිවරයාට උපදෙස් දිය යුතු ය.
14. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි සඳහා ඉල්ලුම්කළ අය විසින් තැන්පත් මුදල්, තැන්පත් කළ දිනෙන් වසර 3ක කාල සීමාවක් තුළදී ඉහත 11 වන වගන්තිය හෝ 12 වන වගන්තිය යටතේ ආපසු ලබා ගැනීමට අපොහොසන් වන විටකදී එම මුදල ප්‍රාදේශීය සභා අරමුදලෙහි ආදායමට බැර කළ යුතු ය.
15. මෙම අතුරු ව්‍යවස්ථාවහි කවර හෝ විධිවානයක් කඩ කිරීම හෝ උල්ලාසනය කිරීම වරදක් වන අතර, වරද සම්බන්ධයෙන් නිසි බලය ඇති අධිකරණයක් මිශින් ඒ වරදකට වරදකරු කරනු ලැබූ වේ නියම කළ හැකි උපරිම දිය හා එම කඩ කිරීම හෝ උල්ලාසනය නොකළ වානිඛුරුවත් කරගෙන යන විටක ඒ පිළිබඳව වරදකරු කිරීමෙන් පසුව හෝ එම උල්ලාසනය ගැන අවධානයක් යොමු කරමින් සභාපතිවරයා විසින් හෝ බලයලත් වෙනත් තීලධාරියෙකු විසින් ලිඛිත දන්වීමක් හාර දෙනු ලැබීමෙන් පසුව කඩ කිරීම හෝ උල්ලාසනය තවදුරටත් නොකළවා කරගෙන යන සැම එක දිනයක් සඳහාම නියම කළ හැකි අතිරේක දීම්වනයේ උපරිමය පිළිවෙළින් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 122 වගන්තියේ (2) වන උප වගන්තියෙන් නියම කර ඇති උපරිම දඩ මුදල හා අතිරේක දීම්වනයේ උපරිමය විය යුතු ය.
16. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ අවස්ථා දෙකක දී වරදකරු වන තැනැත්තක ප්‍රාදේශීය සභා බල පුදේශය තුළ එම කාර්ය සඳහා අයෝග්‍ය අයකු ලෙස අභාව ලේඛන ගත කළ යුතු ය.
17. පද සම්බන්ධයෙන් අන්තර්වර්යක් අවධාන වන්නේ නම මිස,

“සභාපති” යන්නෙන් ඉමුණ්‍යේ ප්‍රාදේශීය සභාවේ සභාපති ද,

“ලේකම්” යන්නෙන් ඉහුල්පේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ද,

“ඉල්ප්‍රමිකරු” යන්නෙන් යම් ඉඩමක් සම්බන්ධයෙන් අයිතිකරු හෝ අයිතිකරු වෙනුවෙන් ඉදිරිපත් වන සංවර්ධනකරුවෙකු ද අදහස් වේ.

මෙම අතුරු ව්‍යවස්ථාවේ සිංහල, ඉංග්‍රීසි පාඨ අතර අනුකූලතාවයක් ඇති ව්‍යවහාර් සිංහල පාඨය බල පැවැත් වේ.

1 වන උපලේඛනය

ඉඩම් අනුබෙදුම් වෙනුවෙන් ලියාපදිංචි වීම සඳහා වන අයදුම් පත්‍රය,

1. අයදුම්කරුගේ නම/සමාගමක් වන විටක දී සමාගමේ නම :.....
2. අයදුම්කරුගේ ලිපිනය :.....
3. අයදුම්කරුගේ හැඳුනුම්පත් අංකය :.....
4. අයදුම්කරුගේ දුරකථන අංකය :..... විද්‍යුත් තැපෑල :.....
5. අයදුම්කරු ඉඩම් අයිතිකරු ද නැතහෙන් සංවර්ධනකරු ද යන වග :.....
6. අයදුම්කරු අයිතිකරු නොවන විටකදී අයිතිකරුගේ නම, ලිපිනය :.....
(ඉල්ප්‍රමිකරු හා අයිතිකරු අතර කාර්යයට අදාළව ඇති ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කළ යුතු ය.)
7. ඉඩම් පිහිටි දිස්ත්‍රික්කය :.....
8. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය :.....
9. ග්‍රාම නිලධාරී කොට්ඨාසය :.....
10. අදාළ ඉඩම් ඔප්පුවේ අංකය, නීතිය/නොතාර්ස් නම : (පිටපතක් ඉදිරිපත් කළ යුතු ය) :.....
11. අදාළ සැලැස්මේ අංකය (පිටපතක් ඉදිරිපත් කළ යුතු ය.) :.....
12. ඉඩම් කොටස් කිරීමට නියමිත කැබලි සංඛ්‍යාව :.....
13. පළමු ලියාපදිංචියක් ද, නැතහෙන් පෙර ලියාපදිංචි ලබාගෙන තිබේ ද, :.....
14. සබරගමුව පළාත තුළ මිට පෙර ඉඩම් අනුබෙදුම් කර විකිණීම පිළිබඳ ලබා ඇති පළපුරුද්ද පිළිබඳ (පසුගිය වසර පහක) :.....

වර්ෂය :.....

ප්‍රාදේශීය සභාව :.....

ඉඩමේ නම :.....

ඉඩමේ ප්‍රමාණය :.....

ඉහතින් දක්වා ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.

.....

දිනය

.....

ඉල්ප්‍රමිකරු.

ඉහුල්පේ ප්‍රාදේශීය සභාව

අතුරු ව්‍යවස්ථාව

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 69/126 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 122 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඉහුල්පේ ප්‍රාදේශීය සභාව විසින් සාදනු ලැබූ හා 2019.04.08 වන දින පැවති මහා සභාවේ තීරණ අංක (x) දරන යෝජනාව මගින් සම්මතව ඇති මෙහි පහත දැක්වෙන අතුරු ව්‍යවස්ථාව, 1989 අංක 12 දරන පළාත් සභා (ආනුජාගික විධාන) පනතේ 2 වන වගන්තිය සමග කියවිය යුතු ඉහත කි ප්‍රාදේශීය සභා පනතේ 123(1) වගන්තිය ප්‍රකාර සබරගමුව පළාත් සභාවේ

ගරු ආණ්ඩුකාරවර විකිරී බණ්ඩා කොට්ඨාසිකාව වන මෙයිසින් අනුමත කරන ලද බවත්, මෙම නිවේදනය ගැසට් පත්‍ර කරනු ලබන දින සිට එත් අතුරු ව්‍යවස්ථාව ඉහුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත බලාත්මක වන බවත් මෙයින් නිවේදනය කරනු ලැබේ.

විකිරී බණ්ඩා කොට්ඨාසිකාව,
ආණ්ඩුකාරවර,
සබරගමුව පළාත.

2019 දෙසැම්බර් මස 24 වැනි දින,
සබරගමුව පළාත් සභාවේ දි ය.

ඉහුල්ලේ ප්‍රාදේශීය සභාවේ ඉඩම් අනුබෝම් සැලසුම් හා ගොඩනැගිලි ඉදිකිරීම් සැලසුම් පරික්ෂා කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව

1. මෙම අතුරු ව්‍යවස්ථාව ඉහුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ නිවාස හා නගර සංවර්ධන ආයා පනතෙහි විධිවිධාන අදාළ වන බල ප්‍රදේශයන්හි ඉඩම් කොටසකට, ඉඩම් අනුබෝම් සැලසුම් හා ගොඩනැගිලි ඉදිකිරීම්, සැලසුම් පරික්ෂා කිරීම, ඒ සඳහා ගාස්තු නියම කිරීම හා රෝ ආනුම්තික කරුණු හා විධිවිධාන සැලසීම සඳහා පනවනු ලැබයි.
2. මෙම අතුරු ව්‍යවස්ථාව ඉඩම් අනුබෝම් සැලසුම් හා ගොඩනැගිලි ඉදිකිරීම් පරික්ෂා කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යනුවෙන් හැඳින්වේ.
3. (i) මෙම අතුරු ව්‍යවස්ථාව අනුව ඉහුල්ලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ නිවාස හා නගර සංවර්ධන ආයා පනතට අදාළ වන බල ප්‍රදේශයන්හි (මෙහි මෙන් මත බල ප්‍රදේශය ලෙස හඳුන්වනු ලබන) පොලුව මතුපිට හෝ අභ්‍යන්තරයට කරනු ලබන සැම ස්ථීර ඉදිකිරීමක්ම, එවැනි ස්ථීර ඉදිකිරීමකට අදාළ සැම ඉඩම් කොටසක්ම හා සැම ඉඩම් අනුබෝම්ක්ම නිවාස හා නගර සංවර්ධන ආයාපනතේ විධිවිධානයන්ට අනුකූලව සභාපති විසින් අනුමත කරන ලද සැලැස්මකට අනුකූල විය යුතු ය.
- (ii) මෙම වගන්තියේ i වන උප වගන්තිය යටතේ සභාපතිවරයා විසින් දෙනු ලබන අනුමැතිය, අනුමත කළ දින සිට වසර 05 ක කාල සීමාවක් සඳහා සංවර්ධන කටයුතු නිම කිරීමට අදාළ විය යුතු අතර, එත් වසර 05 ක කාල සීමාව අවසන් වීමට ප්‍රාථමික සංවර්ධන කටයුතු නිම නොවන අවස්ථාවක තවදුරටත වසර 03 ක උපරිම කාල සීමාවකට සංවර්ධනය සඳහා වන අනුමැතිය ඉල්ලුම්කරුගේ ඉල්ලීම මත සභාපතිවරයා විසින් දිරීම කළ හැකිය.
4. ඉහත 3 වන වගන්තිය යටතේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන ඉඩම් අනුබෝම් සැලසුම් මෙම අතුරු ව්‍යවස්ථාවේ පිළිවෙළින් පළමු වන උපලේඛනය හා දෙවන උපලේඛනය යටතේ විස්තර කර ඇති අයදුම්පතුය මගින් නිසියාකාරව සම්පූර්ණ කර ඉල්ලීම් කළ යුතු අතර, නිකුත් කරන සැම අයදුම්පතුයක් සඳහාම එය සම්පූර්ණ කිරීම සඳහා වන උපදෙස් පත්‍රිකාවක් සහිතව නිකුත් කළ යුතු ය.
5. මෙම අතුරු ව්‍යවස්ථාවේ කාර්ය සඳහා වන ඉල්ලුම්පතුයක් නිකුත් කිරීම සඳහා අයකළ යුතු අවම ගාස්තුව රු. 300.00 විය යුතු ය. සභාව විසින් කිලින් කළට එකී ගාස්තුව යෝජනා සම්මුතියක් මගින් සංශෝධනය කර ගත හැකි අතර, එකී තිරණය ප්‍රකාශයට පත් කළ යුතු ය.
6. මෙම අතුරු ව්‍යවස්ථාවේ 5 වන වගන්තිය යටතේ ඉදිරිපත් වන සැම අයදුම්පතුයක්ම හා අයදුම්පතුයට අදාළ ඉඩම් සැලසුම් අනුබෝම්ක් හා ගොඩනැගිලි සැලසුම්, ඉදිකිරීම් සැලසුම් ප්‍රාදේශීය සභාවේ හොතික සැලසුම් කම්ටුව (මෙහි මෙන්මත ඇතැම් තැනක කම්ටුව වශයෙන් හඳුන්වනු ලබන) පරික්ෂා කර ලබාදෙන නිර්දේශ මත සභාපතිවරයා විසින් රෝ අනුමැතිය ලබා දීම කළ යුතු ය.
7. ප්‍රාදේශීය සභාවේ හොතික සැලසුම් කම්ටුව, ප්‍රාදේශීය සභාවේ ලේකම්, වැඩ අධිකාරී හෝ ප්‍රධාන තාක්ෂණ නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය තිළු නිලධාරී හෝ නියෝජිතයෙක යන නිත්‍ය සංශ්‍යතියෙන් සමන්වීත යුතු අතර එම සංශ්‍යතියට අවශ්‍යතාවය අනුව අතිරේක වශයෙන් ඇතුළත් කළ යුතු සාමාජිකයන් සභාපති විසින් තිරණය කර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමිෂන්ගේ අනුමැතිය යටතේ ඇතුළත් කර ගත හැකිය.
8. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ නිවාස හා නගර සංවර්ධන ආයා පනත ස්ථාන්මක වන බල ප්‍රදේශයෙහි හොතික සැලසුම්කරණයට අදාළව නොවාසික, වාණිජ හා කර්මාන්ත ක්‍රාප නිශ්ච්‍ය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම, සැලසුම් සඳහා විය යුතු සංශ්‍යතාව සභාපති වෙත නිර්දේශ කිරීම, අනුකූලතාවය සහතික හොතික සිටීමට අදාළ නිර්දේශ ලබාදීම, අනවසර ඉදිකිරීම් නියාමනය හෝ රෝ නිර්දේශ සභාපති වෙත ඉදිරිපත් කිරීම ඉහත 6 වන වගන්තියෙහි සඳහන් කාර්යයට අතිරේක වන පරිදි කම්ටුව වෙත පැවරෙන්නේ ය.

9. ඉදිරිපත් වන සැම ඉඩම් අනු බෙදුම් සැලසුම් හා ගොඩනැගිලි ඉදිකිරීම් සැලසුම් සඳහා අනුමැතිය ලබා දීමේ දී හා ඒ සඳහා අනුකූලතා සහතික නිකුත් කිරීමේදී හා අනවසරයෙන් ඉදි කරන ලද ඉදි කිරීම් නියමානුකූල කිරීමේ දී ඒ සඳහා අය කළ යුතු ගාස්තු සහාව විසින් කළ යෝජනා සම්මුතියක් මගින් තීරණය කර ප්‍රකාශයට පත් කර ඇති ගාස්තු විය යුතුය.
10. ඉහත 9 වන වගන්තිය යටතේ වන ගාස්තු තීරණය කිරීමේදී,
- (අ) ඉඩම් සැලසුම් අනුබෙදුම් සඳහා වන විවිධ එහි භූමි ප්‍රමාණය මත,
 - (ආ) ගොඩනැගිලි සැලසුම් වන විවිධ එහි වර්ග මිටර් ප්‍රමාණය මත හා එහි හාවිතයේ ස්වභාවය මත, (නේවාසික/වාණිජ)
 - (ඇ) මායිම් තාප්‍රේයක් හෝ පැනි බැමැමක් වන විවිධ දික් මිටර් ප්‍රමාණය මත,
 - (ඇ/එ) දුරකථන හා විදුලි සංදේශ කුණුනක් සම්බන්ධයෙන් වන විට උස මිටර් ප්‍රමාණය මත, යනාදිය නිරණයක වශයෙන් සැලකිය යුතුය.
11. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ වන ඉල්පුම් පත්‍රයක් සමඟ ඉදිරිපත් වන සැලැස්ම, ඉඩම් සැලැස්මක් හෝ ඉඩම් අනුබෙදුම් සැලැස්මක් වන විවිධ.
- (අ) අක්කර පහක් හෝ රට වඩා වැඩි ප්‍රමාණයෙන් යුත් ඉඩමක් සම්බන්ධයෙන් වන විට දී 1:1000 පරිමාණයට සකස් කළ සැලැස්මක් විය යුතුය.
 - (ආ) අදාළ වන විවිධ සැලැස්මෙහි ඇදා රක්ෂිත, ගංගා රක්ෂිත, වැව් රක්ෂිත, මාරුග රක්ෂිත යනාදිය නිවැරදිව සටහන් කර තිබිය යුතුය.
 - (ඇ) නිවාස හා නගර සංවර්ධන ආදාළ පහතේ විධිවාදියනට අනුකූල නියමිත පළලින් යුත් මාරුග සැලසුම් කර තිබිය යුතුය.
 - (ඇ/එ) දුනටමන් අදාළ භූමියේ යම් ගොඩනැගිල්ලක් පවතිනම් එය සළකුණු කර තිබිය යුතුය.
 - (ඇ/ඇ) ඉඩම් සම්මුව්ච රේඛා, ස්ථානිය මිටර් හා අවශ්‍ය අවස්ථාවන්හි විවිධ මිටර් සටහන් කර තිබිය යුතුය.
 - (ඊ) ඉදිරිපත් වන සැලසුම් ඉදිරිපත් වන දිනට ප්‍රරුවාසන්න වසර 10 ක කාල සීමාවක් ඇතුළත මැනු සකස් කරන ලද්දක් විය යුතුය.
 - (උ) මාරුගයක හැරවුම් සහිත සම්බන්ධතාවය ඇති ඉඩම් කොටසක් වන විවිධ මාරුගයට යාබද සීමාවන්හි කෙළවර ව්‍යුතාකාර පිහිටුමක් සහිතව මායිම් පෙන්වා තිබිය යුතුය.
12. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ අනුමැතිය සඳහා ඉදිරිපත් වන ඉඩම් සැලැස්මක හෝ ඉඩම් අනු බෙදුම් සැලැස්මක විස්තර වන අවම බිම් ප්‍රමාණය පර්වස් 06 ක් විය යුතුය. එසේ වුවද තැනි ඔප්පුවකින් ලද දේපලක් වන විවිධ, බෙදුම් නඩු තින්දු ප්‍රකාශකට අදාළ දේපලක් වන විවිධ, උරුමය මත අයිතිවාසිකම් ලද දේපලක් වන විවිධ, රජයේ කාර්යයන් සඳහා අත්පත් කරගන්නට යෙදුම් ඉදිරිපත් නිමි කොටසක් වන විවිධ සහ මාරුග රක්ෂිතයක් ප්‍රකාශයට පත් කිරීමට අදාළ ප්‍රශ්නයක් හේතු කොටගෙන ඉතිරි වන බිම් ප්‍රමාණයක් වන විටක හෝ අවස්ථාවේවිත පරිදි අනුමැතිය සඳහා සැලකිය යුතු අවම බිම් ප්‍රමාණය හේතික සැලසුම් කම්මුවේ නිරදේශය මත සහාපතිවරයා විසින් තීරණය කළ හැකිය.
13. මෙම අතුරු ව්‍යවස්ථාව යටතේ,
- (ං) අයදුම්පත්‍රයක් සමඟ ඉදිරිපත් වන සැලැස්ම ගොඩනැගිලි ඉදිකිරීම් සැලැස්මක් වන විවිධ ඉදිකිරීමට යෝජන ගොඩනැගිල්ලෙහි බිම් සැලැස්ම, ඇති සැලැස්ම, ඉදිරුපස සැලැස්ම, හරස්කඩ පෙනුම, සියලුම අත්තිවාරම් විස්තර හා දොර ජනෙල් පිළිබඳ විස්තර සැලැස්මට ඇතුළත් කර තිබිය යුතුය.
 - (ඃ) ගොඩනැගිල්ල අද බිත්තියක් හෝ මායිම් බිත්තියක් නොවන විටකදී මායිම හා ගොඩනැගිල්ල අතර, මිටර් 2.3 ක හෝ අඩි 7.5 ක අවම පරතරයක් තැබිය යුතුය.
14. ඉහත 4 වන වගන්තිය යටතේ අනුමැතිය සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් වන විට 3 වන උපලේඛනයෙහි සඳහන් අවශ්‍යතා අයදුම්පත්‍රය සමඟ සම්පූර්ණ කර ලැබේ ඇති බවට සහාපතිවරයා විසින් ඒ සඳහා නියවිත බලය පවරන ලද නිලධාරියෙකු සැහීමකට පත්වී අයදුම්පත්‍රය ලියාපදිංචි කිරීම කළ යුතුය.
15. මෙම අතුරු ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය යටතේ ඉදිරිපත් වන සැම අයදුම් පත්‍රයකටම අදාළ සැලැස්මක්, අයදුම් පත්‍රයක් ඉදිරිපත් වන දිනෙන් සහ දෙකක් ඇතුළත පැවැත්වෙන කම්මුවක් විසින් පරීක්ෂා කළ යුතු අතර, එමගින් ලබාදෙන නිරක්ෂණය පදනම් කරගනිමින් සහාපතිවරයා විසින් අදාළ සැලැස්ම සඳහා අනුමැතිය ලබාදීම හෝ අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තීරණ හැකිකාන් කඩිනමින් ලබා දිය යුතු අතර, එම දිනය ඉල්පුම් පත්‍රය ඉදිරිපත් කළ දිනෙන් දින තිහක් ඉක්ම නොයන දිනයක් විය යුතුය.

16. ඉහත 15 වගන්තිය යටතේ සහාපතිවරයා විසින් ගනු ලබන තීරණයක් සම්බන්ධයෙන් හෝ නියමිත කාල සීමාව ඇතුළත ඉදිරිපත් වී තීරණයක් ගනු නොලැබූ අවස්ථාවක, ඒ සම්බන්ධයෙන් අතාප්තියට පත්වන අයදුම්කරුට අමාත්‍යවරයා විසින් තත්කාර්ය සඳහා නිවාස හා නගර සංවර්ධන ආයුජනතේ විධිවිධානයට ද අනුකූලව පත්කරනු ලබන අභියාචනා මණ්ඩලයක් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැක.
17. අභියාචනා කාර්යය සඳහා අමාත්‍යවරයා පත්කරන අභියාචනා මණ්ඩලය, සඛරගමුව පළාතේ පළාත් පාලන කොමිෂන්ස්ගේ සහාපතිතවයෙන් යුත් දිස්ත්‍රික් පළාත් පාලන සභකාර කොමිෂන්ස්වරුන්ගේ සමාජිකත්වයෙන් හා අමාත්‍යවරයා නම් කරනු ලබන තවත් එක් අයෙකුගෙන් සමන්විත විය යුතුය.
18. අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහාවන උපරිම කාලය නිවාස හා නගර සංවර්ධන ආයුජ පනතේ විධිවිධානයන්ට යටත්ව ඉහත 16 වගන්තියෙන් අභියාචනා නිමිත්ත හට ගෙන මාස තුනක කාලයක් තුළ විය යුතුය.
19. මෙම අනුරු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා අයකරනු ලබන සියලු මුදල් ප්‍රාදේශීය සහා අරමුදලට බැර විය යුතු අතර වෙනම ගිණුම් දැක්වා විය යුතුය.
20. මෙම අනුරු ව්‍යවස්ථාව යටතේ,
- (ආ) හෙළික සැලැසුම් කම්මුවෙහි සාමාජිකයන් සඳහා සඛරගමුව පළාත් පළාත් පාලන කොමිෂන්ස් විසින් කළ තීරණය කරන පරිදි වූ පාරිගුම්ක දීමනා ප්‍රාදේශීය සහා අරමුදලින් ගෙවිය හැක.
 - (ඇ) ඉහත 16 වන වගන්තිය යටතේ අභියාචනා මණ්ඩලයෙහි සාමාජිකයින් සඳහා අමාත්‍යවරයා විසින් තීරණය කරන පරිදි පාරිගුම්ක දීමනා අභියාචනයට අදාළ ප්‍රාදේශීය සහා අරමුදලෙන් ගෙවීම තීත්‍යානුකූල වන්නේය.
 - (ඈ) මෙම වගන්තිය යටතේ වෙවනු ලබන දීමනා මෙම අනුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රාදේශීය සහාව විසින් අය කරනු ලබන මුදල් ප්‍රමාණයන් නොඹක්මවන පරිදි විය යුතුය.
21. මෙම අනුරු ව්‍යවස්ථාවේ නිවාස හා නගර සංවර්ධන ආයුජනත යටතේ සඳහන් විධිවිධානයන්ට යටත්ව ක්‍රියාත්මක විය යුත්තේය.
22. මෙම අනුරු ව්‍යවස්ථාව යටතේ අනුමත කරනු ලබන ගොඩනැගිලි සැලැසුමක් හෝ අනු බෙදුම් සැලැසුම් කිසිදු ආකාරයකින් අදාළ දේපලෙහි අයිතිය සනාථ කරන ලියවිල්ලක් නොවිය යුතුය.
23. මෙම අනුරු ව්‍යවස්ථාවේ ක්වර හෝ විධිවිධානයක් කඩ කිරීම හෝ උල්ලාසනය කිරීම වදරක් වන අතර, වරද සම්බන්ධයෙන් තීසි බලය ඇති අධිකරණයක් මගින් ඒ වරදට වරදකරු කරනු ලැබූ විට නියම කළ හැකි උපරිම ද්‍රිය හා එම කඩ කිරීම හෝ උල්ලාසනය නොක්වා තවදුරටත් කරගෙන යන විටක ඒ පිළිබඳව වරදකරු කිරීමෙන් පසුව හෝ එම උල්ලාසනය ගැනී අවධානයක් යොමු කරමින් සහාපතිවරයා විසින් හෝ බලයල් වෙනත් තීත්‍යාරියෙකු විසින් ලිඛිත දැන්මක් හාර දෙනු ලැබීමෙන් පසුව කඩ කිරීම හෝ උල්ලාසනය තවදුරටත් නොක්වා කරගෙන යන සැම එක් දිනයක් සඳහාම නියම කළ හැකි අතිරේක දීඩිනයේ උපරිමය පිළිවෙළින් 1987 අංක 15 දුරන ප්‍රාදේශීය සහා පනතේ 122 වගන්තියේ (2) වන උප වගන්තියෙන් නියම කර ඇති උපරිම දඩ මුදල හා අතිරේක දීඩිනයේ උපරිමය විය යුතුය.
24. පද සම්බන්ධයෙන් අනුජර්ජයක් අවශ්‍ය වුවහොත් මිස,
- මෙම අනුරු ව්‍යවස්ථාවේ “අමාත්‍යවරයා” යන්නෙන් සඛරගමුව පළාතේ පළාත් පාලන විෂය හාර අමාත්‍යවරයා ද, “සහාපතිවරයා” යන්නෙන් ප්‍රාදේශීය සහාවක් සඳහා පළාත් පාලන මැතිවරණ ආයුජනතින් විධිමත්ව තෝරා පත්කර ගත් සහාපතිවරයෙක් ද,
- “සහාව” යන්නෙන් ඉමුල්පේ ප්‍රාදේශීය සහාව ද,
- “ඉල්ප්‍රමිකරු” යන්නෙන් ඉල්ප්‍රමි කිරීමට විෂය ගත දේපල අයිතිකරු හෝ අයිතිකරු වශයෙන් ඇති අයිතිකරුගේ අවසරය ලත් සංවර්ධනකරු ද,
- “ගොඩනැගිලි ඉදිකිරීම” යන්නෙන් ගොඩනැගිල්ලක් හෝ මායිම තාප්පයක් හෝ ගෙවුවුවක් අභින්නේන් ඉදිකිරීම, කොටසක් එකතු කිරීම හා වෙනස් කිරීමක් ද, අදහස් වේ.
25. මෙම අනුරු ව්‍යවස්ථාවේ සිංහල, ඉංග්‍රීසි පාඨ අතර අනුශ්‍යකූලතාවක් වුවහොත් සිංහල පාඨය බල පැවැත්වේ.

පළමු වන උපලේඛනය

I කොටස

ඉඩම් කොටසක්/ඉඩම් අනුබෙදම් අනුමැතිය සඳහාවන අයදුම්පත්‍රය

කාර්යාලිය ප්‍රධාන්‍ය සඳහා පමණි.

අංකය :.....

ගාස්තුව :.....

ලුපත් අංකය :.....

දිනය :.....

ලේකම් ප්‍රාදේශීය සභාව මගින්,

.....සභාපතිතමා වෙත,

මහත්මයාණනි,

..... පලාත් පාලන ආයතන බල ප්‍රදේශයේ
කොටසක්/ඉඩම් විවිධ වරිපනම් අංක (අැත්තම්) දරන ස්ථානයේ පිහිටි මගේ/අපගේ
ඉඩම් කොටසක්/ඉඩම් අනු කොටස්වලට බෙදීමක් සඳහා අවසර පත්‍රයක් මම/අපි වෙත නිකත්කරන ලෙස මම/අපි මෙයින් ඉල්ලා
සිටිමි/සිටිමු.

ඡාහත දූක්වෙන විස්තර පිටපත් තුනකින් යුත්තව ඔබ වෙත මේ සමග ඉදිරිපත් කරමි/කරමු.

.....
අයදුම්කරු/අයදුම්කරුගේ අත්සන.

අයදුම්කරු ඉඩමේ අයිතිකරු නොවේ නම්,

මෙම ඉඩම සඳහා/ඉඩම් කොටස් කිරීම සඳහා අයිතිකරු වශයෙන් සංවර්ධනකරු වන
මයා/මිය වෙත එම කාර්යය සඳහා මෙයින් බලය පවරමි.

.....
බලය දෙන තැනැත්තාගේ අත්සන.
(අයිතිකරු)

දිනය :.....
නම :.....
ලිපිනය :.....

.....
සුදුසුකම් ලත් තැනැත්තාගේ අත්සන
(සංවර්ධනකරු) (නිල මූදාව)

දිනය :.....
නම :.....
ලිපිනය :.....

ඡාහත සඳහන් ප්‍රකාශය මා ඉදිරිපිට දී වර්ෂ මස දින ප්‍රතිඟ/දිවුරුම් දී
අත්සන් තබන ලදී.

.....
සාම්දාන විනිශ්චයකාර
(නිල මූදාව)

II කොටස

මෙම අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කරනු ලබන අංක හා දින/තැන මානක තැන
විසින් සකස් කරන්නට යෙදුණු අනුබෙදම් සැලැස්ම සංවර්ධනය සඳහාවන සැලැස්මක් වශයෙන් නීතිමය අවශ්‍යතා සැලකිල්ලට ගෙන
පිළියෙළ කරන ලද්දක් බව සහතික කරමි.

බලයලන් මිනින්දෝරු කැනැත්තාගේ අත්සන :
 නිල මුදාව :
 නම :
 දිනය :

(01) ඉල්ලුම්කරු පිළිබඳ විස්තර :

- (අ) නම හා ලිපිනය :-.....
- (ආ) ජාතික හැඳුනුම්පත් අංකය :-.....
- (ඇ) දුරකථන අංකය :-.....
- (ඈ) විද්‍යුත් ලිපිනය :-.....

(02) ඉඩම් කොටසට/ඉඩම් අනුබෙදමට අදාළ ස්ථානය පිළිබඳ විස්තර :

- (අ) ඉඩමේ නම :
- (ආ) පිහිටීම :
- (ඇ) වරිපනම් අංකය :
- (ඇ) විවිධ :
- (ඉ) කොට්ඨාස අංකය :
- (ඊ) මානක සැලැස්මේ අංකය :
- (උ) මිනින්දෝරුකැනැගේ නම :
- (උ) ඉඩමේ ප්‍රමාණය : හෙක්වයාර්/ඇක්කර, රුඩ්, පර්වත් :

(03) ඉඩමේ වර්තමාන හාවිතය : නේවාසික/වාණිජ/කර්මාන්ත/කාමිකාර්මික/වෙනත්

(04) භුමි හාගය සංවර්ධනය කිරීම :

(අ) භුමි හාගය ගොඩකර උස් කිරීමට අදහස් කරන්නේ ද යන්න සඳහන් කර, එසේ කරන්නේ නම්, යෝජිත පාරවල්වලට සහ කාණුවල අදාළ මට්ටම්වල විස්තර දක්වන්න. අවශ්‍යවන අවස්ථාවල දී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතිය ද, කුණුරු ඉඩමක් වන්නේ නම් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය ද, පොල් ඉඩමක් නම් පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ද, රඛර ඉඩමක් නම් රඛර පාලක සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද, තේ ඉඩමක් නම් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අනුමැතිය ද ලබා ඇත්දැයි සඳහන් කරන්න. (නිරදේශීත ලිපි ඉදිරිපත් කළ යුතුයි).

(ආ) ඉඩමේ යෝජිත සංවර්ධනය : (එක් එක් සංවර්ධනය සඳහා වෙන් කර ඇති බිම් ප්‍රමාණය)

නේවාසික කටයුතු සඳහා :
 වාණිජ කටයුතු සඳහා :
 කර්මාන්ත කටයුතු සඳහා :
 ආයතන සඳහා :
 එලිමහන් භුමි, උදාහාන සම ස්ථිබා පිටි (පොදු කටයුතු සඳහා) :
 විවිධ හා ප්‍රවේශ මාර්ග සඳහා :
 වෙනත් :

(05) අපරවුහ පහසුකම්

පවත්නා පරිදි

යෝජිත

ඡලය
කසල අපවහනය
විදුලිය

(06) අනුබෙදම් හෙතුකොට ගෙන ගොඩනැගිල්ලක් කොටස්වලට බෙදාමට හෙතු වේ නම්, ඒ ගොඩනැගිල්ලේ එක් එක් කොටසට අදාළ සැලසුම ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ රිති, නියෝග හා අතුරු ව්‍යවස්ථාවලට අනුකූල වන්නේ ද යන්න සඳහන් කරන්න.

.....

(07) මෙම ඉල්ලීමට අදාළවන ඉල්ලීම් කරන දිනයට වෙනත් කවර හෝ ලිඛිත නීතියක් යටතේ සම්පූර්ණ කළ යුතු අවස්ථා සහ බල පවත්වන උපදෙස් සැලකිල්ලට ගනිමින් රට අනුකූලවන පරිදි ඉල්ලීම් කරනු ලබන්නේ ද යන වග, ඒ යටතේ පහත ආයතනයක් විසින් තිකුත්කරනු ලබන උපදෙශයන්ට අනුකූලවන බව,

1. ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනය
2. මහජන උපයෝගිතා සේවා කොමිෂන් සභාව
3. මධ්‍යම පරිසර අධිකාරිය
4. භු විද්‍යා පතල් කැණීමේ
5. වෙනත් යම් අධිකාරීන්වයක් විසින්

(08) සංවර්ධනය ආරම්භ කිරීමට දළ වශයෙන් බලාපොරොත්තුවන දින (එක් එක් අදියර සඳහා)

.....
.....

ඉහත විස්තර සත්‍ය බවත්, නිවැරදි බවත් මම/අපි මෙයින් සහතික කරමි/කරමු.

.....
.....
දිනය අයදුම්කරුගේ අත්සන

කාර්යාලිය ප්‍රශ්නය සඳහා

වරිපනම් විෂය භාර නිලධාරී/අදාළ පරික්ෂක

විෂයගත දේපලට අදාළව වරිපනම්/අක්කර බදු පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා.....
.....

කා.නා. නි./කළමනාකරණ සහකාර (ගොඩනැගිලි)

නම :.....

අත්සන :.....

දිනය :.....

කා. නා. නි./කළමනාකාර සහකාර (ගොඩනැගිලි)

අංක..... කොට්ඨාසයේ..... පාරේ..... වරිපනම්/අක්කර බදු අංකය..... සඳහා.....
නම ලේඛන ගත වී ඇත. 20...../...../..... දක්වා බදු ගෙවා ඇත/නැත.

හිග වශයෙන් පවත්නා වරිපනම්/අක්කර බදු වට්නාකම.....පමණ වේ.

දේපල විස්තරය.....

නියමිත ගාස්තු රු. වන මුදල ලදුපත් අංක..... මගින් 20...../...../..... දින ගෙවන ලදී. තව ද වරිපනම්/අක්කර බදු රු. පමණ ගෙවා ඇත.

වරිපනම් කළමනාකරණ සහකාර/කා. නා. නි.

නම :.....

අත්සන :.....

දිනය :.....

ඉඩම් කොටසක්/ඉඩම් අනු බෙදුම් පරික්ෂණ වාර්තාව

- (1) ලිපි ගොනු අංකය :.....
- (2) පරික්ෂණය සඳහා ලිපිගොනුව ලැබුණු දිනය :.....
- (3) අයදුම් කළ දිනය :.....
- (4) අයදුම්කරුගේ නම හා ලිපිනය :.....

- (5) (i) යෝජිත ඉඩම පිහිටා ඇති ස්ථානයේ ලිපිනය :.....
(ii) කුමන කලාපයකට අයත් වේද/නේවාසික/මිගු නේවාසික/කාර්මික/වෙළඳ
- (6) i. යෝජිත භාවිතය :.....
ii. සංවර්ධනය කිරීමට අදාළ ඉඩම ලේඛන අනුව කූමුරක් වනවිට දී සංවර්ධන කාර්යය සඳහා නිසි අවසරයක් ඉල්ලීම ඉදිරිපත් කරන දිනය වනවිට ලබා තිබේ.
- (7) ඉඩමේ ප්‍රමාණය :..... බ්‍රිත්‍ය කට්ටි ගණන :.....
- (8) (i) ප්‍රවේශ මාරුගය යෝජිත ඉඩමට ප්‍රවේශය සලසන මාරුගය/මාරුග සංවර්ධන අධිකාරිය, විධායක ඉංජිනේරු/පළාත්බද් මාරුග සංවර්ධන අධිකාරිය/පළාත් පාලන ආයතනය/පුද්ගලික මාරුගයකි.
(ii) එහි පළල :.....
(iii) ප්‍රවේශ මාරුග අවසානයේ වාහන හැරවීමේ වටරුම සකසා ඇත/නැත/අදාළ නොවේ
(iv) ප්‍රවේශ මාරුගවල පළල ප්‍රමාණවත් වේ/ප්‍රමාණවත් නොවේ.

සටහන් :.....
.....
.....

(9) ජලය බැස යාම සඳහා අවශ්‍ය කාණු කුමෙයක් සහ බෝක්කු, සැලැස්මේ සටහන් කර ඇත/නැත

(10) ඉඩම හෙක්වයාර් එකක් හෝ ඊට වැඩි නිසා මාරුග අත්තැර 10% ක් පොදු කටයුතු සඳහා සුදුසු ස්ථානයකින් වෙන්කර තිබේද/ඇත/නැත.

- (11) (i) යෝජිත ඉඩම ගොඩ/පහත්/වගරු සහිත/කූමුරු ඕවිච්‍ය ඉඩමකි/රබර වග ඉඩමකි/පොල් වග ඉඩමකි/තේ වග ඉඩමකි/වෙනත් වග සහිත ඉඩමකි.
(ii) ගොඩ කිරීමට අවශ්‍ය නම් අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ඇත/නැත
(iii) ගස් හෝ පැළ ඉවත් කිරීමට යෝජිත නම් අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ඇත/නැත
(ලදා - පොල් සංවර්ධන මණ්ඩලය/රබර පාලන දෙපාර්තමේන්තුව)
(iv) පස් කැපීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ඇත/නැත
(v) අනුබෙදුමට යෝජිත ඉඩම සංවර්ධනය කිරීමේ දී නාය යාම, සෝදා පාඨ්‍ය හෝ පරිසරයට අයහපත් බලපැමක් ඇතිවේ/ඇති නොවේ.
(vi) ඉහත (v) න් බලපැමක් ඇති වේ, යන විට දී ඊට අදාළව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය විසින් සංවර්ධනය සඳහා නිරදේශ ඉදිරිපත් වී ඇත/නැත.

(12) අපරවුහ පහසුකම් ප්‍රමාණවත් අයුරින් ලබා ගත හැකි ද? ඔවුන් විසින් ප්‍රමාණය සඳහා නිරදේශ ඉදිරිපත් වී ඇත/නැත.

(13) මානක සැලැස්මේ අංකය :..... දිනය :.....
මිනින්දෝරුනැනගේ නම :.....

(14) අනුබෙදුම් සැලැස්ම පිළියෙල කිරීමේ දී සම්මත වර්ණ හා ප්‍රමිතින්ට අනුකූලව පිළියෙල කර ඇත/නැත වෙනත් විස්තර හා පරීක්ෂා කර වාර්තා කරනු ලබන නිලධාරී තැනගේ (කාර්මික නිලධාරීගේ/තාක්ෂණ නිලධාරීගේ නිරදේශය)

.....
.....
.....
.....

ඉහත 9 සිට 14 දක්වා කරන ලද කරුණු ආගුයෙන් හා ස්ථාන පරීක්ෂණයේ දී තමන් විසින් නීරික්ෂණය කරන ලද සියලුම නීරික්ෂණ පදනම් කරගනිමින් පහත සඳහන් නිරදේශ ඉදිරිපත් කරමි.

(15) වැඩ අධිකාරී/තාක්ෂණ නිලධාරී නිරදේශය

.....
.....

නම :.....
තනතුර :.....
(නිලමුදාව)

අත්සන :.....
දිනය :.....

හොඹික සැලපුම් කම්ටු නිරදේශය

පහත සඳහන් සංවර්ධන කටයුතු කරගෙන යාමට අවසර දීම නිරදේශ කරමු/පහත සඳහන් හේතු මත නිරදේශ නොකරමු.

.....
.....
.....

නම

නන්තුර

අන්සන

.....
.....
.....
.....

අංක.....දරන මානක සැලැස්මේ දැක්වෙන කටයුතු අංක දරන ඉඩම් කොටස් නොවාසික/මිගු නොවාසික/වාණිජ/කර්මාන්ත/භාවිතයට හොඹික සැලපුම් කම්ටු නිරදේශයේ සඳහන් හේතු මත අවසර දෙමි./හොඹික සැලපුම් කම්ටු නිරදේශයේ සඳහන් හේතු මත අවසර නොදෙමි.

සභාපති

සභාව

(නිල මුදාව)

දිනය :.....

නිවාස සහ නගර සංවර්ධන ආදාළුපනන් විධිවිධාන යටතේ ඉඩම් කොටසක්/ඉඩමක් අනු කොටස්වලට බෙදී සඳහා වූ අවසර පත්‍රය

..... මයා/මිය

අයදුම්පත් අංක..... යටතේ ඔබ විසින් ඉදිරිපත් කරන ලද පිළුරු අංක..... හා (දිනය).....දිනැති, මිනින්දෝරු..... මහතා විසින් සකස් කරන ලද(පිහිටි ස්ථානයේ ලිපිනය) පිහිටි ඉඩම් කොටසේ/ඉඩමේ අනුබෙදුම් සැලැස්මට අදාළ පහත සඳහන් සංවර්ධන කටයුතු කරගෙන යාමට අවසර දෙමි.

කොන්දේසී:-

- * අදාළ ඉඩම් කොටසේ අනුබෙදුම්, නිවාස හා සංවර්ධන ආදාළුපනන් හා අනුබෙදුම් සැලපුම් හා ගොඩනැගිලි ඉදිකිරීම් සැලපුම් පරික්ෂා කිරීම ඉඩම් කොටස් අනුබෙදුම් පිළිබඳ අනුරු ව්‍යවස්ථාව යටතේ අවසර දී ඇති ආකාරයටම සිදුකළ යුතු ය.
- * ඉහත සංවර්ධන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඉඩම් කටයුතු විධිවිධාන ගැනීම සඳහා අනුකූලතා සහතික පළාත් පාලන ආයතනයෙන් ඉල්ලුම් කර ලබාගත යුතු ය.
- * අනුකූලතා සහතික සඳහා අයදුම් කිරීමට පෙර ඉඩම් අනුබෙදුම් හෙක්ටයාර එකක් හෝ රට වැඩිවෙන අවස්ථාවල දී පොදු පහසුකම් සඳහා වෙන් කරන 10% ක තුළු ප්‍රමාණය පළාත් පාලන ආයතන වෙත තැගී ඔප්පුවකින් පවරා දිය යුතු ය.
- * අනුකූලතා සහතික ලබා නොගෙන ඉඩම් කටයුතු විකිණීම/පරිහරණය කිරීම/ගොඩනැගිලි ඉදිකිරීම නිවාස සහ නගර සංවර්ධන ආදාළුපනත, අනුබෙදුම් සැලපුම් හා ගොඩනැගිලි ඉදිකිරීම සැලපුම් පරික්ෂා කිරීම පිළිබඳ අනුරු ව්‍යවස්ථාවේ හා ප්‍රාදේශීය සභා තුළ ඉඩම් අනුබෙදුම් කිරීම පිළිබඳ අනුරු ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව අනවසර සංවර්ධන කටයුත්තක්වන බැවින්, එවැනි කටයුත්තක් නිවාස හා නගර සංවර්ධන ආදාළුපනන් යටතේ අනු බෙදුම් සැලපුම් හා ගොඩනැගිලි සැලපුම් හා ඉදි කිරීම සැලපුම් පරික්ෂා කිරීම පිළිබඳ අනුරු ව්‍යවස්ථාව හා ප්‍රාදේශීය සභා තුළ ඉඩම් අනුබෙදුම් කිරීම පාලනය කිරීම පිළිබඳ අනුරු ව්‍යවස්ථාව යටතේ දැඩුවම් ලැබේ හැකි වර්දක් වේ.

දිනය :.....

සභාපති,

..... (සභාව),

(නිල මුදාව).

අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස්

මෙහි පහත සඳහන් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර තිබුරුදී ඉදිරිපත් කරන අනුබේදම්පතක් ප්‍රමාදයකින් තොරතු අනුමත කිරීමට හැකිවනු ඇත.

(1) අයදුම්පත්‍රය ඉඩමක් සම්බන්ධයෙන් වන විටදී 1 : 1000 පරිමාණයට, සුදුසුකම් ලන් මානකගේ අන්සන හා නිලමුදාව සහිතව අදින ලද අනුබේදම් සැලැස්මේ මුළු පිටපත සමඟ එක් පිටපතක් විස්තර සහිතව ඉදිරිපත් කළ යුතු ය.

- i. ඉඩමේ පිහිටීම සහ ගොඩනැගිලි කිසිවක් තිබේ නම් ඒවා සැලැස්මේ දැක්වීය යුතු ය.
- ii. සැලැස්මේ ප්‍රමාණය, උතුරු දිනාව සහ යාබද ඉඩම් කොටස්වල හෝ ගොඩනැගිලි පිහිටීම දැක්වීය යුතු ය.
- iii. ඡුම් හාගෙට ප්‍රවේශ වන මාර්ගය හා ඡුම් යොර්තන මාර්ගය (පළල ද සහිතව) දැක්වීය යුතු ය.
- iv. එවකට පවත්නා සියලු කාණු, ජල මාර්ග, ස්වභාවික සම්පත් සහ යොර්තන කාණු ආදිය පෙන්නුම් කළ යුතුයි.
- v. අධි බලැති විදුලි රැහැන් ද දැක්වීය යුතු ය.
- vi. ඉඩම හෙක්සයාර එකකට හෝ ටේල වැඩි අවස්ථාවකදී මාර්ග අතහැර ඉතිරි බිම් කොටසින් ප්‍රජා සහ පොදු කටයුතු සඳහා 10% ක බිම් කොටසක් හොඳික සැලැස්ම් කමිටුව අනුමත කරන නිරදේශයට අනුව සුදුසු ස්ථානයක වෙන් කර සලකුණු කළ යුතු ය.

(2) අනුබේදම් යොර්තන ඉඩමේ මව සැලැස්මේ පිටපතක් හා මජ්පුවේ පිටපතක්ද ඉදිරිපත් කළ යුතු ය.

(3) එක් එක් බිම් කොටස් වල යොර්තන හා පවතින හාවිතය, ඒවායෙහි විගාලන්වය හා මායිම් වෙන් වෙන් ව දැක්වීය යුතුයි.

(4) ඉඩම් සඳහා නල ජලය තිබේ නම්, ජලය සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේද නැතිනම් භුගත ජලය යොර්තන සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් ද යන්න පිළිබඳව ජලසම්පත් මණ්ඩලයෙන් ද, ජල ප්‍රවාහන මණ්ඩලයෙන් ද, විදුලි බලය පිළිබඳව විදුලි බල මණ්ඩලයෙන්ද, අවශ්‍ය අවස්ථාවන් වලදී ජාතික හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ද අවස්ථාවෝවේත් පරිදි අදාළ වන වෙනත් අධිකාරියක් වෙතින් ලබා ගත් සැලැස්ම් නිරාකරණ සහිත ද අවස්ථාවෝවේත් පරිදි අදාළ වෙනත් අධිකාරියක් වෙතින් ලබාගත් සැලැස්ම් නිරාකරණයන්ද ඉදිරිපත් කළ යුතු ය.

(5) අනුබේදමට යොර්තන ඉඩම් පරික්ෂා කිරීමට පහසු වන පරිදි යොර්තන ඉඩමට ප්‍රවේශය දක්වන දළ සැලැස්ම් ඉදිරිපත් කළ යුතු ය.

(6) සියලු අවශ්‍යතා සපුරා ඇති විට භුමියේ හොඳික සංවර්ධන කටයුතු සඳහා අවසර පත්‍රයක් ලබා දෙනු ඇත.

(7) ඉඩමේ අනු බේදුම හොඳිකව සිදු කළ යුත්තේ ඒ සඳහා දෙනු ලබන අවසර පත්‍රය ලබා ගැනීමෙන් අනතුරුව පමණි.

(8) අවසර පත්‍රය ලබා ගැනීමෙන් පසුව සැලැස්මට අනුකූලව ඉඩම හොඳික වශයෙන් සංවර්ධනය කර අනුකූලතා සහිතය සඳහා ඉල්පුම් කළ යුතු ය.

(9) අනුකූලතා සහිතය ලබා ගන්නා තෙක් ඉඩම් කොටස විකිණීම, ගොඩනැගිල්ල තැනීම හෝ ඉඩම් කොටස විකිණීම සඳහා කිසිදු ප්‍රවාරක කටයුත්තක් සිදු නොකළ යුතු ය.

(10) නිසි පරිදි අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය.

(11) මානක සැලැස්මේ මුළු පිටපත හා සහිත කරන ලද පිටපත 02ක් මජ්පුවේ පිටපතක් ඉදිරිපත් කළ යුතු ය.

(12) අවම බිම් ප්‍රමාණය පර්වස් 6 ක් විය යුතු ය.

එසේ වූව ද, අවස්ථාවෝගීත පරිදි ඉඩම් කොටසක් සම්බන්ධයෙන් අවම බිම් ප්‍රමාණය සැලැස්ම් කමිටුවේ නිරදේශය මත සහාපතිවරයා විසින් කළින් කළ තීරණය කිරීම තීත්තානුකූල වන්නේ ය.

12.1 නල ජල පහසුකම් තිබීම

(13) මානක සැලැස්ම සකස් කර ඇත්තේ නඩු තීන්දුවකින් වෙන් කළ ඉඩමක නම් එම නඩු තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කළ යුතු ය.

(14) අවශ්‍ය අවස්ථාවලදී පමණක් අනෙකුත් ආයතන වලින් ලබා ගත් තීරදේශ හා සැලැස්ම් නිරාකරණයෙන් ඉදිරිපත් කළ යුතු ය.

දෙවන උපලේඛනය

ගොඩනගැල්ලක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා වන අයුම් පත්‍රය

I කොටස

1. අයුම්කරුගේ නම :.....
2. ලිපිනය :.....
3. ඉඩමේ අයිතිය : සින්නක්කර/බුදු/වෙනත්/විස්තර කරන්න)
4. ගෘහ නිර්මාණ දිල්පී/සැලසුම් දිල්පී/සැලසුම්කරුගේ,

දුරකථන අංකය :.....

නම :.....
තනතුර :.....
ලිපිනය :.....
දුරකථන අංකය :.....

II කොටස

1. ඉදිකිරීම/සංවර්ධන ස්ථානය :

වරිපනම් අංකය/ගහ අංකය	
පාරේ නම	
ලිපිනය	

2. අයුම් කරන කාරණය : අඕතින් ඉදිකිරීම/නැවත ඉදිකිරීමක්/එකතු කිරීමක්/වෙනස් කිරීමක්එකතු කිරීමක් වන විටදී අදාළ කොටස අනුමත මූල් සැලැස්මේ රතු පැහැයෙන් යුතු වර්ණ ගන්වා ඉදිරිපත් කළ ය.
3. අනුමත පෙර සැලසුම්පත් අංකය (අදාළ වේ නම්) :.....
4. ඉදිකිරීම/සංවර්ධනයේ ස්වභාවය :

	නේවාසික	වාණිජ	කර්මාන්ත	පොදු	වෙනත් (විස්තර කරන්න)
පවතින					
යෝජිත					

5. ඉඩමේ විස්තරය :

5.1 ඉඩමේ ප්‍රමාණය :.....

5.2 අනුබෙදුම් සැලැස්ම අනුමත වී තිබේ ද? මිව/නැත

5.3 අනුමත වී ඇත්නම් :

යොමු අංකය	
දිනය	

5.4 ඉඩමේ ස්වභාවය :

ගොඩනගැල්ල	නැවත්තා	පහත්	කුඩාරු	වෙළඳ	බැඳුම් සහිත	ජල ගැලීමට හාර්නය වන	වෙනත්

6. ප්‍රධාන මාර්ගය :

පලල	අඩි/මෝර
අයිතිය	මා. සං. අ. /පළාත් බඳ මා. සං. අ. පළාත් පාලන ආයතන/පෙෂණීයලික

7. මායිම්වලට ඇති දුර :

පාරේ මැද සිට	අඩි /මෝර
පිටපස සිට	අඩි/මෝර
දකුණු මායිමේ සිට	අඩි/මෝර
වම්පස මායිමේ සිට	අඩි/මෝර

8. ගොඩනැගිල්ලේ විස්තර :

මහල් ගණන	
ගොඩනැගිල්ලේ උස	අඩි/මෝර
මහල් අතර උස	අඩි/මෝර

9. කාමර පිළිබඳ විස්තර :

කාමර සඳහා සංස්කීර්ණ අංකය	යෝජිත භාවිතය	ඇතුළත දිග හා පලල	මිටනට විවෘත වන දොරවල්වල වර්ග ප්‍රමාණය	ඡනෙල්වල වර්ග ප්‍රමාණය	මිටනට විවෘත වන දොර ඡනෙල්වල වර්ග ප්‍රමාණය	වැඩිම උස හා අඩුම උස

10. ගොඩනැගිල්ලේ තීමාව (භාවිත කරන ගොඩනැගිලි ද්‍රව්‍ය) :

විත්ති	
වහල	
ගෙවීම	

11. අපද්‍රව්‍ය බැහැර කිරීම :

අප ජලය	
වැසිකිලි අපද්‍රව්‍ය	
සින අප ද්‍රව්‍ය	
වැසි ජලය	

12. ගොඩනැගිල්ලේ වර්ග ප්‍රමාණය (වර්ග අඩි/වර්ග මිටර්) :

ගෙවීම මට්ටම	පටනින	යෝජිත	උකතුව
තති මහල			
භුගත මහල			
විම් මහල			
1 වන මහල			
2 වන මහල			

13. යෝජිත සංවර්ධනය කරමාන්තයක්/හෝටලයක්/තොග ගබඩාවක් හෝ එනෙක් නේවාසික නොවන හාවිතයක් නම් :

ස්වභාවය	
ගබඩා කරන ද්‍රව්‍ය	
අප්පේක්ෂිත සේවක සංඛ්‍යාව	
කාමර ගණන	
හාවිතා කිරීමට යෝජිත අමුදව්‍ය	
බැහැර කරන අපද්‍රව්‍ය	

14. වායු සම්කරණය කිරීමට අදහස් කරන්නේ නම්, පූදුපූකම් ලත් තැනැත්තකුගේ සහතිකය ලබා තිබේ ද? ඔවුන්/නැත

යොමු අංකය :.....

දිනය :.....

15. විදුලි උත්පාදන යන්තු හාවිතා කරන්නේ නම් එහි ධාරිතාව (අය්ච්චල) :.....

16. වාහන නැවතුම් ස්ථාන ගණන (වර්ග අඩි 2000 දක්වා හෝ ඉන් කොටසක් සඳහා වාහන නැවතුම් ස්ථාන තිබිය යුතු ය.) :.....

17. විදුලි සේවාන යොදා ඇති විටක ඒ සඳහා විදුලි උත්පාදන යන්තු නිසි ධාරිතාවෙන් යොදා ඇත්තේ ද යන්න.

18. ඉදිකරනු ලබන ගොඩනැගිල්ල පොදු හාවිතයක් වන විටදී ආලාධිත පුරවැසියන් සඳහා ප්‍රවේශ පහසුකම් හා වැශිකිලි පහසුකම් සළසා තිබේ ද?

19. වර්ග අඩි 3000 ට වැඩි නේවාසික හාවිතයන් සඳහා වන විටදී සහ වර්ග අඩි 4000 ට වැඩි වාණිජ හා කරමාන්ත කාර්යක් වන විට දී ඒ සඳහා ගිනි නිවාරණ සහතිකයක් සහ ගිනි නිවාරණ උපකරණ ස්ථාන ගත කිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කර තිබේ ද? ඔවුන්/නැත

20. වර්ග අඩි 4000 ඉක්මවන වානිජ ගොඩනැගිල්ල සඳහා හඳුසි පිටවීමේ ප්‍රවේශ පහසුකම් සපයා තිබේ.

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරම්/කරමු. තව ද බලපත්‍රය ප්‍රදානය කරන තෙක් කිසිදු කටයුත්තක් නොකරන බව ප්‍රකාශ කරන අතර, නිවාස හා තගර සංවර්ධන ආදාළ පනතේන් සහ සංශෝධන පනත්වල විධිවිධාන අනුව මෙන්ම අනුබෙදුම් සැලසුම් හා ගොඩනැගිල්ල ඉදිකිරීම් සැලසුම් පරික්ෂා කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඉඩම් අනුබෙදුම් කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ක්‍රියා කරන බව මෙයින් පොරෝන්දු වෙමි/වෙමු.

.....

දිනය

අයදුම්කරුගේ/අයදුම්කරුවන්ගේ අත්සන.

අයදුම්කරු ඉඩම් අයිතිකරු නොවෙනම්, එම ඉඩම් අයිතිකරු යෝජිත සංවර්ධනය සඳහා ඉල්ප්‍රම්කරුට බලය පැවරිය යුතු ය.

ඉහත සඳහන් පරිදි විස්තර කරන ආකාරයට වූ මාගේ ඉඩමේ මෙම අයදුම්පතට අදාළ සංවර්ධන කටයුතු සඳහා අයදුම් කිරීමට ඉහත අත්සන් කරන්නට යේදී ඇති යන අයට මෙයින් බලය දෙන බව ප්‍රකාශ කොට ප්‍රතිඵාදීමේ/දිවුරා ප්‍රකාශ කරමි.

..... අයදුම්කරුවන්ගේ අත්සන.

දිනය :.....

අයිතිකරුගේ නම :.....

ලිපිනය :.....

දුරකථන අංකය :.....

ඉහත සඳහන් ප්‍රකාශය මා ඉදිරිපිට දී වර්ෂ..... මස..... දින ප්‍රතිඵාදී/දිවුරුම් දී අත්සන් තබන ලදී.

.....
සාම්දාන විනිශ්චයකාර
(නිල මුදාව)

වර්පනම් අංශයේ වාර්තාව

1. වර්පනම් අංකය :.....
2. විවිධ නාමය :.....
3. කොට්ඨාසය :.....
4. අයිතිය :.....
5. හිත වර්පනම් :.....

ලේකම්,

නියමිත ගාස්තු රු..... වන මුදල් ලදුවත් අංක..... මගින් 20...../...../..... දින ගෙවන ලදී. තවද, අක්කර බඳු රු..... පමණ ගෙවා ඇත.

.....
වර්පනම් විෂය භාර නිලධාරී/කා. නා. නි.
නම :.....
අත්සන :.....

දිනය :.....

ගොඩනැගිලි ඉදිකිරීම සැලසුම් පරික්ෂණ වාර්තාව

II කොටස

1. යෝජිත සංවර්ධනය ඇත්තේ නාය යැමිවලින් ආරක්ෂිත ප්‍රදේශයක ද? මව්/නැත
2. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබා තිබේ ද? මව්/නැත
3. යෝජිත සංවර්ධනය පිහිටා ඇත්තේ ගංවතුරෙන් ආරක්ෂිත කළාපයේ ද? මව්/නැත
4. යෝජිත සංවර්ධනය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ගංවතුර එකරාදී වීමේ ප්‍රදේශවලින් පිටත ද? මව්/නැත
5. යෝජිත සංවර්ධනය හේතු කොටගෙන ස්වාධාවික ජලය බැස යාමේ කුමවලට යම්කිසි බාධාවක් ඇතිවේ ද? මව්/නැත
6. යෝජිත සංවර්ධනය පිහිටා ඇත්තේ තුම්ස්ව යාබ්ධව පිහිටා තිබෙන දේපලේ සංවර්ධන ස්වරුපය කුමක් ද යන්න?

7. යෝජිත සංවර්ධනයේ ස්වාධාවය නේවාසික/වෙළඳ/කාර්යාල/ගබඩා/කරමාන්ත
8. යෝජිත සංවර්ධනය නව ඉදිකිරීමක් ද? පවත්නා ගොඩනැගිල්ල වෙනස් කිරීමක් ද?
9. යෝජිත සංවර්ධන තුම්ස්ව සංවර්ධන සැලැස්මට අනුමත කළාපයට අයන් ද?.....නේවාසික/වාණිජ/කරමාන්ත/වෙනත් (විස්තර කරන්න.)

10. ඒ අනුව යෝජිත සංවර්ධනය කළාපියකරණයට අනුකූල ද? ඔවුන්/නැත
11. සංවර්ධන තුළු පිළිබඳ විස්තර,
- 11.1 සංවර්ධන තුළුයේ විශාලත්වය - පර්වස්/වර්ග මේටර්
- 11.2 යෝජිත ගොඩනැගිල්ලේ විශාලත්වය - වර්ග අඩි/වර්ග මේටර්
- 11.3 යෝජිත සංවර්ධනයේ ගෙවීම අනුපාතය :.....
- 11.4 විවෘත තුළු ප්‍රදේශය - වර්ග අඩි/වර්ග මේටර්
- 11.5 ඉඩම් අනුබදුම් සැලැස්ම අනුමත කර තිබේ ද? ඔවුන්/නැත
- 11.6 බිම් සැලැස්මේ දැක්වෙන ඉඩ ප්‍රමාණයන් තබා ගොඩනැගිලි තැනිය හැකි ද? :.....
- 11.7 උච්චන් ඇද ඇති විදුලී රහුත් තිබේ නම් යෝජිත ගොඩනැගිලි අතර පරතය :
12. ප්‍රවේශ මාර්ගය :
- 12.1 ප්‍රවේශ මාර්ගයේ අයිතිය : මාර්ග සංවර්ධන අධිකාරිය/පළාත්බද් මාර්ග සංවර්ධන අධිකාරිය/පළාත් පාලන ආයතන/පොදු/පොදුගලික
- 12.2 එහි පළල අඩි/මේටර් :.....
- 12.3 සංවර්ධන සැලැස්මට අනුව අදාළ ගොඩනැගිලි සීමාව :.....
- 12.4 යෝජිත සංවර්ධනයට අදාළ විවිධ රේඛා, ගොඩනැගිලි සීමා උක්ත 11.3 ට අනුකූල ද? ඔවුන්/නැත
13. යෝජිත ගොඩනැගිල්ලේ ආලේංකය සහ වාතාගුය ප්‍රමාණවත් ද? ඔවුන්/නැත
14. යෝජිත සංවර්ධනය සඳහා ඉඩමෙන් තබා ඇති විවෘත ප්‍රදේශයේ ප්‍රමාණවත් බව
- | | |
|-------------------------------------|------------|
| පසුපස | මුවුන්/නැත |
| ඉදිරිපස | මුවුන්/නැත |
| ආලේංකය සහ වාතාගුය
ලබා ගැනීම සඳහා | මුවුන්/නැත |
15. කසල අපහරණය/අප ජලය බැහැර කිරීම සඳහා විධිමත්ව සකස්කර තිබේ ද? ඇති/නැත
16. යෝජිත සංවර්ධනය කරමාන්තයක් නම්,
- 16.1 කරමාන්තයේ ස්වභාවය :.....
- 16.2 එය පරිසර දූෂණයට හේතු වේ ද? :.....
- 16.3 අනුමැතිය සළකා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිරදේශය අවශ්‍ය ද? ඔවුන්/නැත
- 16.4 ගිනි ආරක්ෂණ සහිතිකය සපයා තිබේ ද? ඔවුන්/නැත
- 16.5 යෝජිත සංවර්ධනය වාහන තදබදයකට හේතුවේ ද? ඔවුන්/නැත
- 16.6 අදාළ නම් යෝජිත සංවර්ධනයේ අශ්‍රාක්‍රාන්තික දාරිතාව කොපමත් ද? :.....
- 16.7 යෝජිත කරමාන්තයේ රැකියා නියුත්කිතය කොපමත් ද? :.....
- 16.8 සේවකයින් සඳහා අවශ්‍ය පොදු පහසුකම් ප්‍රමාණවත් ලෙස සපයා තිබේ ද? ඔවුන්/නැත
- 16.9 යෝජිත සංවර්ධනය ගබඩාවක් සඳහා නම් එහි ගබඩා කිරීමට යෝජිත දුව්‍ය මොනවා ද?
17. යෝජිත සංවර්ධනයේ ඉදිකිරීම් කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ ද? ඔවුන්/නැත
- 17.1 එසේ ආරම්භ කර තිබේනම් කුමන අවස්ථාවේ ද?
- | | |
|-----------------------------|--|
| අන්තිවාරම් දක්වා | |
| වහල මට්ටම දක්වා (වහල රහිතව) | |
| වහල සහිතව | |
| සම්පූර්ණයෙන් ඉදිකර ඇති | |

18. වෙනත් කරුණු :.....
.....
.....

19. තාක්ෂණ නිලධාරීගේ නිරදේශය :.....
.....
.....

පරික්ෂා කළ දිනය

අත්සන හා නිල මුදාව,
තාක්ෂණ නිලධාරී.

නම :.....

තනතුර :.....

20. වැඩ අධිකාරී/ප්‍රධාන තාක්ෂණ නිලධාරී නිරදේශය (අවශ්‍ය වේ නම්)
.....
.....

පරික්ෂා කළ දිනය

අත්සන හා නිල මුදාව.

නම :.....

තනතුර :.....

21. අවශ්‍ය නම් සෞඛ්‍ය නිලධාරී/මහජන සෞඛ්‍ය පරික්ෂකගේ වාර්තාව සහ නිරදේශය (අදාළ වේ නම්) :
.....
.....
.....

නම :.....

දිනය :.....

මහජන සෞඛ්‍ය පරික්ෂකගේ
අත්සන හා නිල මුදාව.

හෝමික සැලසුම් කම්ටු නිරදේශය :.....
.....
.....

නිරදේශ කොන්දේසි ඇත්තම් :
.....
.....

නම	තනතුර	අත්සන

අංක..... දරන ගොඩනැගිලි සැලැස්ම ඉහතින් නිරදේශිත පරිදි කොන්දේසිවලට
යටත්/කොන්දේසිවලින් කොරට අනුමත කරමි/නොකරමි.

දිනය :.....
.....
.....
.....
.....
.....

සභාපති,

.....සභාව,

නිල මුදාව.

..... කාර්යාලයේ දි
20.....

..... මයා/මිය

.....

අංක දරන ගොඩනැගිලි ඉදිකිරීම් අයදුම්පත්‍රයට අදාළ බලපත්‍රය
.....

ඉහත අංක දරන ගොඩනැගිලි අයදුම්පත යටතේ ඔබ විසින් ඉදිරිපත් කරන ලද අභිතින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම/කොටසක් එකතු කිරීම/මායිම් තාප්පයක් ඉදිකිරීම/නැවත සැලැස්ම සඳහා වූ සැලැස්ම අනුමත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.

එම් අනුව එකී ඉදිකිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කොන්දේසි ක්‍රියාත්මක වනු ඇත.

1. ගොඩනැගිලි සැලැස්ම අනුමත වූ දින සිට වර්ෂ පහතේ (5) ඇතුළත එහි ඉදිකිරීම් කටයුතු අවසන් කළ යුතුයි. එසේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකරන ලද්දේ නම් අනුමත සැලැස්මේ වලංගු කාලය දීර්ස කරගත යුතු අතර, එසේ දීර්ස කරගත හැකි වන්නේ වසර 03 ක කාලයක් සඳහා පමණි.
2. තවද, අනුමත සැලැස්මට නොවෙනස්ව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කළ යුතු අතර, යම් වෙනසක් කරනු ලබන්නේ නම් රට අනුකූලව සංයෝගීත සැලැස්මක් ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගත යුතු ය.
3. ගොඩනැගිල්ලේ වැඩ අවසන් වූ වහාම පදිංචියට පෙර එහි අනුකූලතා සහතිකය (පදිංචි වීමේ සහතිකය) ලබා ගත යුතු ය. නිවාස හා නගර සංවර්ධන ආදාළත ප්‍රකාර එම සඳහා මෙම කාර්යාලයෙන් නිකුත් කෙරෙන අයදුම්පතක් මගින් අදාළ සහතිකය ලබාගැනීමට ඉල්ලුම් කළ යුතු වන අතර, අනුකූලතා සහතිකය ලබා නොගෙන යම් ගොඩනැගිල්ලක් හාවිතය සඳහා යොදා ගැනීම නිවාස හා නගර සංවර්ධන ආදාළත ප්‍රකාරව දැඩුවම් ලැබේය හැකි වරදති.
4. මායිම් තාප්පය පාරේ මැද සිට..... ක් දුරකින් ඉදි කළ යුතු ය.
අනුමත ගොඩනැගිලි සැලැස්මේ පිටපත් මේ සමග එවම්.

..... සහාපති

..... සහාව

නිල මූද්‍රාව

ඉන්වන උපලේඛනය

ගොඩනැගිලි සැලැස්ම අයදුම්පත්‍රය සම්බන්ධයෙන් ප්‍රාථමික පරීක්ෂණ වාර්තාව :

- (අ) ගොඩනැගිලි අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර තිබේ ද? ඔවුන්/නැත
- (ඇ) ගොඩනැගිලි අයදුම්පත්‍රය අයදුම්කරු/සංවර්ධනකරු/සැලැස්ම ශිල්පී/ගස නිර්මාණ ශිල්පී/ ඉංජිනේරු (අදාළ වන පරිදි) අත්සන් කර සහතික කර තිබේ ද? ඔවුන්/නැත
- (ඇ) ඉදි කිරීමට අදාළ තුමිය, අනුමත මිනින්දෝරු සැලැස්මකට අනුකූල වී තිබේද? ඔවුන්/නැත
- (ඇ) අනුමත මිනින්දෝරු සැලැස්මක් යටතේ නියමිත ගොඩනැගිලි සීමාවන් දක්වා තිබේද? ඔවුන්/නැත/අදාළ නොවේ
- (ඉ) අනුමත ගොඩනැගිලි සැලැස්මට අභිතින් කොටස් එකතු කිරීමක් හෝ වෙනස් කිරීමක් සඳහා ටෙව් නම්, එම කොටස් වර්ණ ගන්වා සටහන් කර තිබේ ද? ඔවුන්/නැත/අදාළ නොවේ
- (ඊ) ඉදිරිපත් කර ඇති සැලැස්ම යටතේ ගොඩනැගිල්ල ඉදිරි පෙනුම, පැහැ පෙනුම, හරස්කඩ පෙනුම දන්වා තිබේ ද? ඔවුන්/නැත/අදාළ නොවේ
- (ඊ) ගොඩනැගිලි සැලැස්ම යටතේ ගොඩනැගිලි සීමා, විවිධේබා, සීමා අදාළ මායිම් සීමාවන් නිවැරදි ආකාරයට තබා සැලැස්ම ඉදිරිපත් කර තිබේද? ඔවුන්/නැත/අදාළ නොවේ

- (උ) නේවාසික හෝ වානිජ මහල් දෙකකට වැඩිවන ගොඩනැගිලි සම්බන්ධයෙන් වන එට අදාළ ව්‍යුහ සැලසුම් ඉදිරිපත් කර තිබේ ද?
- මව්/නැත/අදාළ නොවේ
- (ඌ) තිවැරදි අනුපාතයන්ට අනුව වාහන නැවතුම් ඉඩකඩ සපයා තිබේ ද?
- මව්/නැත/අදාළ නොවේ
- (ඍ) ජල සම්පාදනය සම්බන්ධයෙන් පිළිගත හැකි තහවුරුවක් සපයා තිබේ ද?
- මව්/නැත/ අදාළ නොවේ
- (ඎ) දේපළට අදාළව පළාත් පාලන ආයතනයට අයවිය යුතු වරිපනම් හෝ වෙනත් බඳු හෝ ගෙවා සම්පූර්ණ කර ඇත්තේ ද?
- මව්/නැත/අදාළ නොවේ.
- (ඏ) පහත සඳහන් ආයතනයන්හි පැහැදිලි කිරීම/එකගතා අවශ්‍යවීට දී, අදාළ වන පමණට එය සම්පූර්ණ කර තිබේ ද?
- එනම් :
- (ඇ) මධ්‍යම පරිසර අධිකාරිය
- මව්/නැත/අදාළ නොවේ
- (ඈ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
- මව්/නැත/අදාළ නොවේ
- (ඉ) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
- මව්/නැත/අදාළ නොවේ
- (ඁ) භු විද්‍යා පතල් කැණීම් කාර්යාලය
- මව්/නැත/අදාළ නොවේ
- (ං) රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
- මව්/නැත/අදාළ නොවේ
- (ඃ) ශිනි නිවීම් සේවා
- මව්/නැත/අදාළ නොවේ
- (඄) සිවිල් ගුවන් සේවා අධිකාරිය
- මව්/නැත/අදාළ නොවේ
- (අ) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
- මව්/නැත/අදාළ නොවේ
- (ආ) වාරි මාරුග දෙපාර්තමේන්තුව
- මව්/නැත/අදාළ නොවේ
- (ඇ) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
- මව්/නැත/අදාළ නොවේ
- (ඈ) විදුලි බල මණ්ඩලය
- මව්/නැත/අදාළ නොවේ
- (ඉ) කමිකරු දෙපාර්තමේන්තුව
- මව්/නැත/අදාළ නොවේ
- (ඁ) පහත්වීම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීම්
- මව්/නැත/අදාළ නොවේ
- (ං) අදාළවන පරිදි වෙනත් අධිකාරීන්වයෙන් වෙතින් පහත සඳහන් වන එට දී,
- මව්/නැත/අදාළ නොවේ
- (ඃ) පළාත් බඳ මාරුග සංවර්ධන අධිකාරිය
- මව්/නැත/අදාළ නොවේ
- (඄) අදාළ පරිදි වෙනත් අධිකාරියක් වෙතින්
- මව්/නැත/අදාළ නොවේ

පරීක්ෂා කළේ,

.....
(බලයලත් නිලධාරී)

හතරවන උපලේඛනය

මෙම අතුරු ව්‍යුහයාවේ 9 වන වගන්තියේ සඳහන් ගාස්තු අයකිරීමේ උපලේඛන පහත දැක්වේ.

1. ඉඩම් අනු බෙදුම් සැලසුමක් අනුමත කිරීම සඳහා ගාස්තු

එක් බිම් කට්ටි සැලසුමක් අනුමත කිරීම සඳහා ගාස්තුව

රු. 500.00

2. ගොඩනැගිලි සැලපුමක් අනුමත කිරීම සඳහා ගාස්තු :

ගොඩ සම්පූර්ණ වර්ග අවි	නොවාසික	ව්‍යාපාරික
1 - 50	300.00	1,000.00
51 - 1,000	500.00	1,500.00
1,001 - 2,000	750.00	2,000.00
2,001 - 3,000	1,000.00	2,500.00
3,001 ට වැඩි වන සැම වර්ග අඩි 500 ඒකකයක් හෝ ඉන් කොටසක් සඳහා	500.00	1,000.00

3. ගොඩනැගිලි සැලපුමක් සඳහා අනුකූලතා සහතිකයක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රු. 1,000.00

4. අනවසර ඉදි කිරීම් නියමානුකූල කර සැලපුම් අනුමත කිරීම සඳහා පෙරසැරි ගාස්තු :

	අය කළ ගාස්තු	
නිසි සංවර්ධන බලපත්‍රයකින් තොරතු ගොඩනැගිලි ඉදිකිරීම, කොටසක් එකතු කිරීම, තැවත ඉදි කිරීම	නොවාසික වර්ග මිටර 1ක්	වාණිජ හෝ වෙනත් වර්ග සඳහා ගාස්තු
(i) ඉදිකිරීමේ අදියර,		
* අත්තිකාරම් වැඩ පමණක් (කයිරු මට්ටම) සම්පූර්ණ කොට ඇති විට	රු. 20.00	රු. 50.00
* වහලය මට්ටම දක්වා (වහලය රහිතව) ඉදිකොට ඇති විට	රු. 30.00	රු. 100.00
* වහලය ඇතුළුව ඉදිකොට ඇති විට	රු. 40.00	රු. 150.00
* සම්පූර්ණ ඉදිකොට ඇති විට	රු. 50.00	රු. 200.00
(ii) මායිම් තාප්පය, ආරක්ෂිත බැමිම ඉදි කිරීම	රු. 20.00	රු. 40.00
(iii) ඉඩම්, කුමුරු ගොඩ කිරීම සඳහා		
(iv) දුරකථන, විදුලි සංදේශ කුළුණු සඳහා	සැම වර්ග මිටර 150 කට රු. 5,000.00 බැඳීන් උස සැම මිටර 5 කටම රු. 10,000.00 බැඳීන් සැම මිලියන 5 කටම රු. 10,000.00 බැඳීන්	
(v) විශේෂ සංවර්ධන ව්‍යාපාති සඳහා		

මෙම අනුරු ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනයේ අනවසර ඉදි කිරීම් නියමානුකූල කර සැලපුම් අනුමත කිරීම සඳහා පෙරසැරි ගාස්තු අය කිරීම සඳහා මෙම අනුරු ව්‍යවස්ථාව ත්‍රියාන්තක වූ දින සිට වසර 3 ක සහන කාලක් දෙනු ලැබේ.

01-767/2